

විවාහය සඳහා කිසිදු
සහායක වැටුප් නොදෙයි.
Wed Free of Charge



විවාහ ලේකම් පොත

விவாகம் பதிவுப் புத்தகம் REGISTER OF MARRIAGES

විවාහ ලේකම් විධිවිධාන (112 වන පනතින්)
විවාහ පනුව (අ.ප. 112)
Marriage Registration Ordinance (Cap. 112)

විවාහ නිවේදන
පත්‍රය - B
Registration B } 115
(High Reg. P. & S. C. S. T. & E.) 677

අංකය
වි.ව. /
No. } 340 *

විවාහය සංස්ථාපිත කළ දිනය District: කොටද කොටසක ප්‍රදේශ Division: බෙරගල බොරැටිය

	පුරුෂ පාර්ශ්වය (Male Party)	ස්ත්‍රී පාර්ශ්වය (Female Party)
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් සහ සම්පූර්ණ ලිපිනය Names (in full) of Parties	වෙනමායලාමන් මුරුමුණි මුරුමුණි දිසානායක	වෙනමායලාමන් ජියවි වලුකුණි ආරුඡභරණි
2. වයස (අවුරුදු ගණන) වයස (in years)	විජිතවයසි	විජිතවයසි
3. ගැහැණි සිවිල් කොන්දේසි තත්වය Civil Condition	අවිවාහක	අවිවාහක
4. කර්මාන්ත නොමැතිව සහ වෘත්තීය තත්වයන් වැනි වෘත්තීය ක්‍රමවේදය Rank or Profession and Race	විද්‍යාල සිසුවා	සිසුවා
5. ජීවිත ස්ථානය Residence	පලමුවෙර	බෝයගම
6. පියාගේ සම්පූර්ණ නම පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	වෙනමායලාමන් දිසානායක	වෙනමායලාමන් ආරුඡභරණි
7. පියාගේ කර්මාන්ත නොමැතිව සහ වෘත්තීය තත්වයන් වැනි වෘත්තීය ක්‍රමවේදය Rank or Profession of Father	වෙළඳ ප්‍රවේශක	වෙනමායලාමන්
8. විවාහ සහතික නිකුත් කළ විවාහ ලේකම්ගේ නම සහ කොටස Name and Division of Registrar who issued Certificate	සාම. අතිරේක විවාහ ලේකම් බෙරගල බොරැටිය	
9. විවාහය සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage	බෙරගල විවාහ ලේකම් ආරුඡභරණිය	

දින 20 14 වැනි මාස නිවේදන දින 20 වැනි (නොහොත් මාසයේ දින 20 වැනි) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this 20 day of 14 වැනි month of නිවේදන 2014.

14 වැනි
විවාහ ලේකම් (හෝ අතිරේක විවාහ ලේකම්) විසින් සම්පූර්ණ කරනු ලබන විවාහය සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළේය.
Registrar (or) Minister (as the case may be).

මෙහි සහතිකය සඳහා මෙහි සාක්ෂි දුන්නේ මේ විවාහය සිදු කරන අතර විවාහය සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළේය.
This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන
සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness 20.05.14
සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, රැකියාව නොමැතිව සහ ජීවිත ස්ථානය
සහ සම්පූර්ණ ලිපිනය
Name in full, Rank or Profession and Residence of Witness
වෙනමායලාමන් ආරුඡභරණි
වෙනමායලාමන් ආරුඡභරණි
වෙනමායලාමන් ආරුඡභරණි

මා දීමට අත්සන් කරන ලදී
Signed before me.

* මෙහි දැක්වූ විවාහ ලේකම් විධිවිධාන (112 වන පනතින්) 34 වැනි වගන්තිය යටතේ මා විවාහය සිදු කරන ලදී.
දින 20 වැනි මාසයේ දින 20 වැනි (නොහොත් මාසයේ දින 20 වැනි) විවාහය සිදු කරන ලදී.
* I certify that the above is a true copy of the Statement No. 340 furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) විවාහ ලේකම් ආරුඡභරණි Minister

විවාහ ලේකම් විසින් සම්පූර්ණ කරනු ලබන විවාහය සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළේය.
Date of entry in District Registrar's Register
විවාහ ලේකම් විසින් සම්පූර්ණ කරනු ලබන විවාහය සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කළේය.
District Registrar.

* මෙහි දැක්වූ විවාහ ලේකම් විධිවිධාන (112 වන පනතින්) 34 වැනි වගන්තිය යටතේ මා විවාහය සිදු කරන ලදී.
දින 20 වැනි මාසයේ දින 20 වැනි (නොහොත් මාසයේ දින 20 වැනි) විවාහය සිදු කරන ලදී.
* I certify that the above is a true copy of the Statement No. 340 furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) විවාහ ලේකම් ආරුඡභරණි Minister


1975 අංක 41 දරන විවාහ, උප්පැන හා මරණ (සංශෝධිත) සහතික සංශෝධිත විවාහ ලියාපදිංචි කිරීමේ අංශය සහතික 112 හි 35 (අ) වන වගන්තියේ විධිවිධාන යටතේ මෙම විවාහ නිකුත් කරන ලද බව සහතික කරමි.

இப்போதி விவாகம் பதிவு செய்யப்படும் (அதி. 112) பிரிவு 35 (அ) க்கான சட்டப்படிப்புகள் சீழ் 1975 ஆம் ஆண்டின் 41 ஆம் இலக்க பிரிவு, இப்படி, விவாக (திருத்த) சட்டத்தினால் திருத்தப்பட்டதாக அறியப்படுகின்றது.

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage (Amendment) Law No 41 of 1975.

(Handwritten signature)

අතිරේක රෙජිஸ்ட්ரාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්
மாவட்டப் பதிவாளர் / இலட்சுமி மாவட்டப் பதிவாளர் / பதிவாளர்
District Registrar / Additional District Registrar / Registrar.



බැ. පු. - මෙම විවාහයෙහි කවර අතිරේක වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් දැකීමේදී දඬුවම් ලදී.
குறிப்பு - இப்போதியில் ஏதாவது மாற்றத்தை அல்லது மாற்றத்தை தண்டனைக்குரிய குற்றமாகும்.
Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී.